

I.I හැඳින්වීම

සත්‍යයක් කළුපිතයක් අතර දෙදුලනය වන සංක්‍රාථ රුපාවලීන්ගෙන් සමන්වීත වන්නක් ලෙස කටර කළාවක් වුවද හඳුන්වාදිය හැකිය. කළා නිරමාණයෙකුගේ ආධ්‍යාත්‍ය වන්නේ තිබඳව අවස්ථා හා සිද්ධී සංස්ථානය පුරුලෝක්ක කරනුවයි රුපාවලිය සකස් කිරීමයි. කළාත්මක රුච්චුණ සහිත හාවමය ප්‍රකාශනයක් ලෙස නිරමාණයක් බිජිවනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. සිනමා නිරමාණයක් තුළදී සිදුවන්නේ ද සිසුයෙන් ගළායන පරිදී සකස් කරන ලද අවල රුප රාමියක් ඉදිරිපත් කිරීමෙන් ප්‍රෝක්ෂකයාගේ මනස තුළ නිරන්තර වලනයක් නිරමාණය කිරීමයි. සිනමා කානියක සුවිශ්චිතයන්වය වන්නේ ප්‍රෝක්ෂක සිත තුළ විශ්වසනීයන්වය ඇති කරන යටුරුරිය යැයි මහුව ඒක්තු ගන්වනු ලබන දාශා අන්දුකීම් සම්ඳායක් ලබාදීමේ ගක්කාවයි.

සිනමා කානියක් නිරමාණය වනුයේ ඒ හා බැඳී පවතින්නා වූ සෞන්දර්යාත්මක නිරමාණයන්ගේ සංකලනයකිනි. සිනමා කානියක සමස්ථාරිය කුටිකොට දක්වන්නේ එහි රුප රිද්මයයි. මනාව සංරචනය කරන ලද්දා වූ රුපයක් තුළ අන්තර්ගතවන වස්තුන් ප්‍රෝක්ෂකයා හඳුනා ගනුයේ ආලෝකය ආධාර කොට්ඨෙනය. වස්තුන් මත ආලෝකය පතිතවේ එයින් ඇතිවන පරාවර්තිත ආලෝකය ප්‍රෝක්ෂකයාගේ දාශ්වේරිතානය මත පතිතවේ. දාශ්වේරිතානයෙන් නිකුත් කරන සංඛ්‍යා මොලය දක්වා ගෙන්ගෙන එම වස්තුන්ගේ අර්ථ හඳුනාගනී. ඒ අනුව සිනමා කානියක් යනු සංකීර්ණ සංඛ්‍යා ජාලයකි. එම සංඛ්‍යා ජාලය ප්‍රෝක්ෂකයාට කානියේ අරුත විද්‍යාපායි. ප්‍රශනය සිනමා කානියක රුප රිද්මය එහි විෂයගත සංක්‍රාථ ජනිතවත ආකාරයෙන් සැලසුම් කරන ලැබුවයි. සිනෙ කුමරාව තුළින් සිදුවන්නා වූ තාක්ෂණීක ක්‍රියාවලියේදී වර්ණන් සඳහා සිම්වන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. වවත දහස් ගණනකින් කිවුළු යමක් රුපයක් තුළ අන්තර්ගත වී ඇති වර්ණ කිපයක් හරහා ප්‍රකාශ කළ හැකිවීම එහි සුවිශ්චිතයයි. වර්ණ හාවතයේදී වර්ණ සඳහා පිළිගන්නා වූ සංක්‍රාථ කිපයක් ද හඳුනාගත හැකිය.

සමස්ථයක් ලෙස සිනමා කලාව ප්‍රධාන ජේතර බෙදී පවතී. ක්‍රියාදාම, විෂ්වමාත්‍රිත, භාස්‍ය, අපරාධ, නාට්‍යමය, විරකතා, තේතිහාසික, ත්‍රාස්ථතක, සංගිතමය, විද්‍යා ප්‍රබන්ධ හා යුද හේ යුද විරෝධී වශයෙන් එම විශේෂතය සිදුකර ඇත. ඒ ඒ ප්‍රවර්ගය අනුව පසුතලය, ආලෝකය, වස්ත්‍රාහරණ, අංග රචනා මගින් සංයු සම්පාදනය කරනු ලබයි. එහිදී වර්ණයට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. සිනමා කානියකින් මිසොන් සෙන් (miseren scene) ඇතිවිම සඳහා එහි දායකත්වය අද්විතීය වෙයි. තවද ප්‍රේක්ෂකයාට තමා නරඹන විෂ්වවය පිළිබඳව මූලික අදහසක් මෙන්ම කානියේ නිරුපිත වරිතයන්හි මානසික තත්ත්වයන් පිළිබඳ මූලික අදහසක් ද පසුතල රැංග වස්ත්‍රාහරණ හා ආලෝකය කුලින් ලබාගත හැකිවේ. තවද එම අංග තුළදී වර්ණ භාවිතාව සඳහා සම්මත කරන ලද්දා වූ නිතිමය පද්ධතියක් නොමැති අතර බොහෝදුරට වර්ණ භාවිතාවේ සමානකා දැකියහැකි සේම අනුමුවිට දැඩි වෙනස්කම් ද හදුනාගත හැකිය. උදාහරණයක් ලෙස සිනමා කානියක කළ යුදු වර්ණ භාවිතාව විමුසා බැලුමේදී ඉන්ග්මාර් බර්ග්මාන් "සෙවන්ත් සිල්" 'ද යයිලන්ස්,' 'තරු ගලාස් බාර්ක්ල්' යන විෂ්වවල කළ යුදු වර්ණ භාවිතා කරන්නේ විෂ්වවලදේ එන තවත් ප්‍රධානතම වරිතයක් ලෙසිනි. සෙවන්ත් සිල්හි ලා බර්ග්මාන් සිදුකරනුදේ ජීවිතයේ සඳාවාරාන්මක පරිය සොයා යන ආධ්‍යාත්මික ගෙවීමෙන් වුවද එහිදී කළ පැහැය මරණයේ හා අයපතේ සංකේතයක් ලෙස භාවිතා කෙරේ. ඉහත උදාහරණයන් ප්‍රතිහා පුර්ණ අධ්‍යක්ෂකවරයෙකු අන කළ යුදු වර්ණ ගුරු ප්‍රකාශන මූල බිජයක් බවට පත්වන ආකාරය පැහැදිලි වේ. සිනමාවේ පාශ්චාත්‍ය ගුණාගයක් ලෙස ඉතා වැදගත් වන්නා වූ වර්ණය වැරදි ආකාරයන් භාවිතා කළහොත් මුළුමනින්ම වැරදි සංයු ප්‍රේක්ෂකයා කුලට ගොනොස් සිනමා කානිය පිළිබඳ වැරදි අදහසක් ඇතිවිමට ඉඩ ඇත.

මෙම පර්යේෂණ නිබන්ධනය මගින් සිනමා කලාව තුළදී රුපවල මතුපිට වාස්ත්‍රික අර්ථයන් හරහා සිදුකරන්නා වූ සංයුවේදය පිළිබඳව අධ්‍යයනයක් සිදුවේ. තවද ජේතර කීපයකට අදාළ වන්නා වූ ආකාරයන් තෝරාගැනීමට ලක්කළ සිනමා කානි කීපයක් විශ්‍රාන්ත බදුන්වන